

[05]

ශ්‍රී ලංකාවේ වර්තමාන වෘත්තීය සම්බන්ධාත්මක වෘත්තීය සම්බන්ධාත්මක වෘත්තීය සම්බන්ධාත්මක

අමාගා ජේදිරිමූලික, ගාලිකා ප්‍රනාශ්ද, ඉජාති නිවහ්තික, රෝගිකා වසන්තුමාරී, අසංකා මධුභාෂිකී

1. හැඳින්වීම

ශ්‍රී ලංකා වෘත්තීය සංගම් වෘත්තාපාරය තවමත් නොමෙරු වියසෙහි පවතින්නකි. Toubal සහ Jensen (2007) හි සඳහන් වන Viser (2006) අනුව බටහිර රටවල් දෙස බලන විට 1980 සිට වෘත්තීය සම්බන්ධාත්මක ප්‍රසුඛුමක් දක්නට ඇත. එයට දේශපාලන මැදිහත්වීම වැඩිය. එමතිසා එය නියමාකාරව සාර්ථකව කරගෙන යාමට අපහසු වී ඇත. එමත් ම එම හේතුව නිසා සේවකයින්ට වෘත්තීය අයිතිවාසිකම දිනා ගැනීම පවා අහිමි වී තිබේ. රටකින් රටකට වෘත්තීය සම්බන්ධාත්මක සහ දේශපාලන පක්ෂ අතර ඇති සම්බන්ධතාවය සහ එහි ස්වභාවය වෙනස් වුවද වෘත්තීය සම්බන්ධාත්මක දේශපාලනික සම්බන්ධතා මූලමතින් ම වාගේ පොදු දෙයක් බවටපත් වී ඇත (Taher, 1999). 1935 දී වෘත්තීය සම්බන්ධාත්මක සම්බන්ධාත්මක ප්‍රසුඛුමක් ඇතුළු අතර ඒ තුළින් විධිමත් සැකැස්මක් ඇතිකිරීම හා වෘත්තීය සම්බන්ධාත්මක තුළ සාමාජිකත්වය ලබාගැනීම අරමුණුවිය. 1935 අංක 14 දරණ වෘත්තීය සම්බන්ධාත්මක ආදාළ පනත මූලාරම්භයේදී අදාළ වුයේ පොද්ගලික අංශයේ සේවකයන් සම්බන්ධයෙන් පමණි. නමුත් පසුව කරන ලද සංශෝධනයන්ට අනුව වෘත්තීය සම්බන්ධාත්මක ආදාළ පනත පොද්ගලික අංශයේ සේවකයන්ට පමණක් නොව යම් යම් සීමාකිරීමෙන්ට යටත්ව රාජ්‍ය අංශයේ සේවකයන්ට ද අදාළකරන ලදී (Prasadini සහ Gayani, 2012). එමත් ම එකම කරමාන්තය තුළ විවිධ වෘත්තීය සම්බන්ධාත්මක තුළ ද වෘත්තීය සම්බන්ධාත්මක දැකිය හැක. වර්තමානය වනවිට පුද්ගලික අංශය තුළ වෘත්තීය සම්බන්ධාත්මක විවිධ වර්ධනයක් දැකිය හැක. එසේ ම දේශපාලන අරමුණු ප්‍රමුඛ වූ සාම්ප්‍රදායික වෘත්තීය සම්බන්ධාත්මක විවිධ වර්තමානයේ තිබෙන නව ප්‍රව්‍යන් අනුව අනුගත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත (Anon, 2010). මෙසේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා එකරාඹි වුවද මෙම වෘත්තීය සංගම් නිසා ආයතනයකට වාසිදායක මෙන් ම අවාසිදායක තත්ත්වයන් ද ඇති විය හැක. ඒවා පිළිබඳ වැඩිපුර විස්තර මෙම ලිපියේ පසුව සඳහන් වේ.

2. නිර්වචනයන්

වෘත්තීය සංගම් යන්න විවිධ දාෂ්ටී කෝණයන්ගෙන් නිර්වචනය කළ හැකිය. පහත දැක්වා ඇත්තේ එවැනි නිර්වචන කිහිපයකි.

“සේවකයන්ගේ සමාජයා ආර්ථික අනිලාජයන් සපුරා ගැනීම සඳහා සංවිධානය වූ ප්‍රජාතනත්ත්වයාදී සංවිධානයකි” (Prasadini සහ Gayani, 2012, පි. 19).

රිචර්ඩ් සහ අබේකෝන් (1962) දක්වන පරිදි වෘත්තීය සංගම් යන්නෙහි නිත්‍යානුකළ විග්‍රහය වන්නේ ස්වාමී පක්ෂයේ හා සේවක පක්ෂයේ සංගම් යන්නයි.

ඉහළ වැටුප් සහ ප්‍රතිලාභ ලබාගැනීම, වෘත්තීය තුළ එකමුතු බව ආරක්ෂා කර ගැනීම, සේවයන් විසින් බැඳුවාගන්නා සේවකයන් ප්‍රමාණය ඉහළ නංවාගැනීම, ආරක්ෂිත ප්‍රමිති ඇතිකර ගැනීම සහ වඩා නොදු වැඩ තත්ත්වයක් ඇතිකර ගැනීම වැනි පොදු අරමුණු ඉටුකර ගැනීම සඳහා සේවකයන් විසින් එකට එකතු වී සාදාගත් සංවිධානයකි (en.wikipedia.org/wiki/trade-union), [Accessed: 24 July 2014].

වෘත්තීය සම්බන්ධාත්මක යනු පොදු අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සහ උසස් කර ගැනීම සඳහා සේවකයන්ගේ සාමාජිකත්වයෙන් සැදුම් ලත් සංවිධානයකි (www.businessdictionary.com/definition/trade-union.html), [Accessed: 24 July 2014].

සාම්භික කේවල් කිරීම හරහා වැටුප් සහ ප්‍රතිලාභ, වැඩ පරිසර තත්ත්වයන් සහ සමාජීය හා දේශපාලනික තත්ත්වයන් වැඩිදියුණු කිරීම ආරක්ෂා කර ගැනීම සඳහා ආයතනයකට, කරමාන්තයකට හෝ වෘත්තීයකට විශේෂ වූ සේවකයන්ගෙන් සැදුම්ලත් සංගමයකි (www.britannica.com/EBchecked/topic/1357701/trade-union), [Accessed: 24 July 2014].

වෘත්තීය සම්ති සාමාජිකයන් සඳහා වෘත්තීමය ආරක්ෂාව, සාධාරණ වැටුප්, වඩා නොදු වැඩා පරිසරයක් සහතික කරගැනීම සඳහා සේව්‍යයන් සමග කේවල් කිරීමෙහි නිරත වේ (Taher, 1999). එමෙන් ම ඔහු සඳහන් කරන පරිදි වෘත්තීය සම්තියක් යනු සේවකයන්ගේ සාමූහික ප්‍රයත්නයෙන් සහ සේවකයා සහ සේව්‍යයා අතර වැදගත් සම්බන්ධතාවයක් ඇතිකරමින් මුළුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කරගැනීම සඳහා සේවකයන් විසින් ස්වේච්ඡාවෙන් පිහිටුවාගත් සංවිධානයකි.

“ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ලේක කම්කරු චාර්තාව 1997-1998 අනුව, වෘත්තීය සම්ති යනු එහි සාමාජිකයන් සඳහා මූලික ක්‍රියාකාරකම් ලෙස ගෙවීම් තිබේ ගැනීම් සහ රකියාවේ තත්ත්වයන් ලබාගැනීම සඳහා සේවකයන්ගේ ප්‍රමුඛත්වයෙන් නිර්මාණය තු සංවිධානයකි” (Muhammad, 2010, පි. 79).

Muhammad (2010) හි සඳහන් Buchmueller සහ අන් අය (1999) විස්තර කරන ආකාරයට වෘත්තීය සම්තියක කාර්යාලය වන්නේ එහි සාමාජිකයන් සඳහා සෞඛ්‍ය හා සුබසාධන පහසුකම් ලබා ගැනීමයි.

1935 අංක 14 දරණ වෘත්තීය සම්ති ආදා පනතට අනුව, පහත එක් කරුණක් හෝ වැඩි ගණනක් එහි අරමුණු වශයෙන් ඇති කාවකාලික හෝ ස්ථීර ඔනැම කම්කරු හෝ සේව්‍ය සම්තියක් හෝ එකමුතුවක් වෘත්තීය සම්තියක් බව ආදා පනතේ II වන වගන්තිය නිර්වචනය කරයි.

- සේවකයන් හා සේවායෝජකයන් අතර හෝ සේවකයන් හා සේවකයන් අතර හෝ සේවායෝජකයන් හා සේවායෝජකයන් අතර සම්බන්ධතාව විධීමත් කිරීම.
- යම්කිසි වෘත්තීයක / ව්‍යාපාරයක ක්‍රියාකාලාපය සම්බන්ධයෙන් සීමාකාරී කොන්දේසි පැනවීම.
- වෘත්තීය ආරක්ෂාව බැඳී සේවකයන් හෝ සේවායෝජකයන් නියෝජනය කිරීම.
- ඔනැම වෘත්තීයක කරමාන්තයක වැඩි වර්ෂන ඇතිකිරීම හෝ සංවිධානය කිරීම හෝ වැඩි වර්ෂනයක් පවත්වාගෙන යන අවස්ථාවේ දී එහි සාමාජිකයන්ට වැටුප් හෝ අනෙකුත් ප්‍රතිලාභ සැපයීම.

මෙයට වෘත්තීය සම්ති දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට බැඳුණු සංගමයක් ද අයත්වේ.

Kumara (2008) අනුව වෘත්තීය සම්තියක් යනු සරලවම නිර්වචනය කළඹාත්, සේවකයන් පිරිසක් එකට එකරාදී වී ඇති කරගෙන පවත්වාගෙන යනු ලබන සංවිධානයක් ලෙසට අර්ථ නිරුපණය කළහැකිය. එමෙන් ම එහි ඇති අනෙක් නිර්වචනය වන්නේ, වෘත්තීය සම්තියක් යනු,

“යම් වෘත්තීයක වෘත්තීය අයිතින් දිනාගැනීමට, වර්ධනයට හා/හෝ අනිවැද්ධිය පෙරදුරු කරගන්, සේවකයින් හෝ සේවාදායකයින් රාජියක් එකට එකරාදී වී වෘත්තීය සම්ති එකිනෙක් පිළිබඳව පවතින නීතියට යටත්ව හා එහි විධිවිධාන අනුගමනය කරමින් තිබිද තත්ත්වයන්/මාර්ග භාවුවේ තීරණයට බලයක් යටතේ ක්‍රියාත්මක වන සංවිධානයකි”(පි. 17).

ඉහත සියලු නිර්වචනවලට අනුව වෘත්තීය සම්තියක පවතින පොදු කරුණු කිහිපයකි. එවා පහත පරිදි සඳහන් කළ හැකිය.

1. සේවකයන් හෝ සේව්‍යයන්ගේ එකාබද්ධ වීමෙන් ඇති කරගත් ස්වේච්ඡා සංවිධානයකි.
 2. එම එකාබද්ධ වීම ස්ථීර හෝ කාවකාලික වේ.
 3. සේවකයන්ගේ සාමූහික ක්‍රියාවන් මගින් වෘත්තීය සම්ති පිහිටුවා ගනී.
 4. ඔනැම වෘත්තීය සම්තියක මූලික අරමුණ වන්නේ ආර්ථික, සමාජීය හා වෘත්තීයමය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම හා ඉහළන්වා ගැනීමයි (Kumara, 2008).
3. ශ්‍රී ලංකාවේ වෘත්තීය සම්ති ඉතිහාසය
- ශ්‍රී ලංකාවේ වෘත්තීය සම්ති ඉතිහාසය කොටස 4 කට බෙදා විස්තර කළ හැකිය.
1. 1929 දක්වා සිදුවූ සිදුවීම්
 2. 1930-1955

3. 1956- 1976
4. 1977 සිට වර්තමාන තත්ත්වය (Kottawatta, 2007a)

3.1 1929 දක්වා සිදුවූ සිදුවීම්

Kottawatta (2007a) හි පෙන්වා දෙන පරිදි 1833 න් පසු ශ්‍රී ලංකාව නව ආර්ථික ක්‍රමයකට යොමු වූ හෙයින් සේවා පක්ෂය ඒකාධිපති නායකත්ව ගෙලියක් අනුගමනය කර ඇත. 1893 සැප්තැම්බර් 12 දා කොළඹ කේවි මුදුණ සමාගමේ මුදුණ සේවකයන් විසින් සිදුකළ වැඩි වර්ෂනය මෙරට පැවති ප්‍රථම වැඩි වර්ෂනයයි (Kottawatta, 2007a). මේ සඳහා සේවකයන් 50ක් පමණ සහභාගි වූ අතර වර්ෂනයට හේතුව වුයේ නියමිත දිනට වැටුප් නොගෙවීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය සම්තිය 1893 සැප්තැම්බර් 17 දා බිහිවිය. මුදුණ කමිකරුවන්ගේ සංගමය නම් වූ එය කොළඹ කුසුම් ගාලාවේ පැවති මුදුණ කමිකරුවන්ගේ උද්සේෂ්‍යන් තුළින් බිහිවිය (Kottawatta, 2007a). 1906 අගෝස්තු 13 දා කරත්තකරුවන් 5000ක් පමණ වැඩි වර්ෂනයක් පවත්වා තිබේ. මෙම වර්ෂනයේදී ලිඛිත පෙන්සම් හා සම්මුඛ පරීක්ෂාවක් පැවත්වීමේ මගින් විසඳීමට උත්සහ දරා ඇත (Kottawatta, 2007a). මෙය ලංකා කමිකරු ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය ලෙස වාර්තාවේ (Kottawatta, 2007a).

1920 මාර්තු 20 දා කොළඹ වරායේ කමිකරුවන් 5000ක් වැඩි වර්ෂනයක් පවත්වා ඇත. මෙය ඉතිහාසයේ ප්‍රථම විශාලතම වැඩි වර්ෂනයයි (Kottawatta, 2007a). 1928 දී ඒ. රු. ගුණසිංහ මහතාගේ ප්‍රරෝගාමීත්වයෙන් සමස්ත ලංකා කමිකරු සංගමය ආරම්භ කරන ලදී. මෙහිදී වෘත්තීය සම්ති 22ක් ඒකාධිඛ කරන ලදී (Kottawatta, 2007a). මිට අමතරව ලංකා ඉන්දියානු වතු සේවක සංගමය ද ආරම්භ කරන ලදී. 1929 ජනවාරි වල වැම්ම සේවකයන් වැඩි වර්ෂනයක් ආරම්භ කරන ලදී. මෙයට හේතුව වුයේ වැටුප් වැඩි කිරීමට පාලක පක්ෂය එකග නොවීමයි. මෙහිදී සේවකයන් 5 දෙනෙකුට පමණ ජීවිත අහිමි විය (Kottawatta, 2007a).

3.2 1930 සිට 1955 දක්වා සිදුවූ සිදුවීම්

Kottawatta, (2007a) හි සඳහන් කරන පරිදි 1931 වසරේදී වයිමිස් සිලෝන් කාර්යාල සේවකයන් විසින් සිදුකරන ලද වැඩි වර්ෂනය මුළුක කොටගෙන ලංකාවේ ප්‍රථම වෘත්තීය සමාගම් පණත වන 1931 අංක 03 දරණ කාර්මික අර්බුද සමථයට පත් කිරීමේ ආයු පනත සම්මත විය. 1932 දී වැළැවත්ත රේදී මෝලේ දී පිහිටු වූ වෘත්තීය සම්තිය දේශපාලන මුහුණුවරක් ගත් අතර එය අධිරාජු විරෝධී සටන් මාරුගයේ මෙන් කළ පලමුවෙන් වෘත්තීය සම්තියයි (Kottawatta, 2007a).

1934 මැයි මාසයේදී ආසියාතික ඒකාධිඛ සේවක සංගමය පිහිටුවා ගන්නා ලදී. 1934 මැයි රැලියේදී දිනකට පැය 8ක් පමණක් වැඩි කිරීම, සමාන වැඩිව සමාන වැටුප් ගෙවීම, රක්ෂා තොමැති කමිකරුවනට සහන සලසා දීම, ජ්වත් වීමට ප්‍රමාණවත් වැටුපක් ගෙවීමට පිළිවෙතක් සැකසීම අයි යෝජනා කිහිපයක් සම්මත කරගන්නා ලදී (Kottawatta, 2007a).

Kottawatta, (2007a)හි පෙන්වා දෙන පරිදි වෘත්තීය සමාගම් ඉතිහාසයේ විශේෂිත සිදුවීම් රාජියක් මෙම කාලයේ දී සිදුවී ඇත. 1935 මාර්තු මස සම්මත වූ නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වූ 1935 අංක 14 දරණ වෘත්තීය සමාගම් ආයු පනත මගින් සංවිධානාත්මක වෘත්තීය සමාගම් ව්‍යාපාරයක් බිහිවිය (Kottawatta, 2007a). 1936 ජනවාරි 31 ලංකා සේවා සංගමය ලියාපදිංචි කරන ලදී. එය ලංකාවේ ප්‍රථම වරට ලියාපදිංචි කළ වෘත්තීය සම්තිය හා සේවා සංගමය වේ (Kottawatta, 2007a). 1936 පෙබරවාරි 7 ප්‍රථම ලියාපදිංචි සේවක වෘත්තීය ලියාපදිංචි කරන ලදී. 1940 ඉන්දු ලංකා වතු කමිකරුවන් සඳහා ප්‍රථම වෘත්තීය සම්තිය පිහිටු වීම සිදුවී ඇත. 1940 මැයි 09 වන දා වතු කරමාන්ත අංශයේ සේවා යෝජකයන් හා ලියාපදිංචි වෘත්තීය සම්ති අතර සාකච්ඡාවක් පවත්වා 1940 ජූලි 15 වන දා ගිවිසුමකට එළඟුනි. මෙය හත් වැදැරුම් ගිවිසුම නම් වේ (Kottawatta, 2007a).

1940 දෙසැම්බර් 22 දින වෘත්තීය සම්ති 35ක් පමණ එකතු වී ලංකා කමිකරු සම්ති සම්මේලනය පිහිටු වන ලදී. 1942 මාර්තු 19 දින ශ්‍රී ලංකාව ප්‍රථම වරට හඳුස් අවස්ථා රෙගුලාසි පනවන ලදී (Kottawatta, 2007a). 1945 දී සේවකයන්ගේ ලංකා සම්මේලනය ආරම්භ විය. 1945 අප්‍රේල් මස තුළදී

ජගත් වෘත්තීය සම්තිය සම්මේලනය ආරම්භක අවධියක පැවති අතර ඒ සඳහා සහය අපේක්ෂා කර ඇත. 1945 සැප්තැම්බර 18 දා සිට 26 දක්වා කොළඹ කමිකරුවෙන් 30,000ක් පමණ වැඩ වර්ෂනය කළහ (Kottawatta, 2007a). 1947 මැයි - ජූනි රාජ්‍ය හා පෙරද්ගලික අංශයේ සේවකයන් එකට සිදුකළ ප්‍රථම වැඩ වර්ෂනය සිදුවිය (Kottawatta, 2007a).

1953 අංක 1 දරණ සාමුහික ගිවිසුම ගැසට් මගින් ප්‍රකාශ කළ ප්‍රථම සාමුහික ගිවිසුමය (Kottawatta, 2007a). 1954 රාජ්‍ය අංශයේ වෘත්තීය සම්තිය සඳහා සමස්ත ලංකා රාජ්‍ය සේවා වෘත්තීය සම්තිය සම්මේලනය පිහිටුවන ලදී. 1954 වසරේ මුළු වැඩ වර්ෂන 114ක් වූ අතර ඉන් 55ක් වතු අංශවල වේ (Kottawatta, 2007a). 1955 වසර තුළ වැඩ වර්ෂන 107 ක් සිදු වී ඇත.එය 1956 දී 224 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ නිසා නැති වී ගිය ගුම දින ගණන 350,000ට වඩා වැඩි වේ. 1955 වසරේ දී 1955 අංක 12 දරණ ඇතුළත හිදී වැඩ කරන වැඩ වර්ෂන පනත සම්මත කරන ලදී (Kottawatta, 2007a).

3.3 1956 - 1976 දක්වා

වෘත්තීය සම්තිය ලියාපදිංචිය සම්බන්ධයෙන් එකල පැවති නීතිය වෙනස් කරමින් සේවකයින් 07 වුවද නව වෘත්තීය සම්තියක් ආරම්භ කළ හැකි බවට රෝග පිළිගන්නා ලදී. 1956 වසර තුළ වැඩ වර්ෂන 288 ක් පමණ පැවති බව වාර්තා වේ (Kottawatta, 2007b). ජ්වනාධාර ප්‍රශ්නයක් මත 1958 අප්‍රේල් මස 23 ආරම්භ වූ වැඩ වර්ෂනය මසකට වඩා වැඩි කාලයක් ගතවූ අතර 1956-1959 කාලය තුළ වරායේ පමණක් වැඩ වර්ෂන 200 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇත (Kottawatta, 2007b). මේ හේතුවෙන් බඩු බැම් හා පැවතීම සම්පූර්ණයෙන් ඇතුළු නිටි බව වාර්තා වේ (Kottawatta, 2007b). තවද මෙම වර්ෂය තුළ රියදුරකුගේ වැඩ තහනමකට විරැදුද්‍ය යාපනයේ ලංගම බස් සේවකයේ 270 පමණ වැඩ වර්ෂනය කළ බව සඳහන් වේ (Kottawatta, 2007b).

Kottawatta, (2007b) දක්වන පරිදි 1961 වර්ෂය තුළ බැංකු සේවක වැඩ වර්ෂනය ද, ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැඩ වර්ෂනය ද 1962 තුළ වරාය, ගුවන් විදුලි ඇතුළු වෘත්තීය සම්ති 5 ක් මෙහෙය වූ වැඩ වර්ෂන ගණනාවක් ඇති වී ඇත. මෙම සටන් සම්බන්ධයෙන් රෝග අනුගමනය කළේ මිතුදිලී ප්‍රතිපත්තීයකට වඩා හමුදා බලය යොදා සේවකයින් බිය වැදුදීමේ ප්‍රයත්ත්තයකි (Kottawatta, 2007b). 1960 න් පසු වෘත්තීය සම්ති ක්‍රියාමාර්ග සඳහා හමුදා පොලිස් බලය යොදා ගැනීමට ආණ්ඩුව උත්සාහ කර ඇත. 1963 ජනවාරි මස ආරම්භ කළ ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැඩ වර්ෂනය මැඩ පැවත්ත්වීම සඳහා ආණ්ඩුව හමුදා බලය යොදා ගන්නා ලදී. Kottawatta, (2007b) සඳහන් කළ පරිදි මෙම කාලය තුළ බහු වෘත්තීය සම්ති ආරම්භ වීම ද සිදුයෙන් වැඩි වීම දක්නට ලැබේ.

1968 වර්ෂය තුළදී වැඩ වර්ෂන 197 ක් සිදු වී ඇති අතර මෙම වසර තුළ සේවකයින් හා සේවායෙන්තුවෙන් යහපත පිණිස නීති රිති කිහිපයක් ද පනවන ලදී (Kottawatta, 2007b). 1971 වසර තුළ සේවකයින්ගේ යහපත පිණිස නීති රිති කිහිපයක් පනවා ඇති බවද සඳහන් වේ.

3.4. 1977 - වර්තමානය දක්වා

"1977 - 1996 කාලය තුළ වත් අංශයේ පමණක් වැඩ වර්ෂන 2,467 ක් සිදු වී ඇත" (Kottawatta, 2007b, ප. 84). වතු නොවන අංශයේ වැඩ වර්ෂන 552 ක් සිදු වී ඇති බවට සඳහන් වේ. මේ අනුව මෙම කාලය තුළ විශාල වැඩ වර්ෂන ප්‍රමාණයක් සිදු වී ඇති අතර මෙයට හේතු වශයෙන් ආර්ථිකමය ප්‍රශ්න, රැකියාවෙන් පහ කිරීම වැනි තත්ත්වයන් දක්වා හැක (Kottawatta, 2007b). වෘත්තීය සම්ති ලියාපදිංචි කිරීමේ ප්‍රමාණයේ අඩු වීමක් ද මෙම කාල වකවානුව තුළ දක්නට ලැබේ. තවද සේවක පක්ෂයේ යහපත පිණිස බොහෝ නීති රිති සම්මත කර ඇති බව ද පෙනී යයි (Kottawatta, 2007b).

4. 1935 අංක 14 දරණ වෘත්තීය සම්ති ආදා පනත

මෙම පනත 1935 මාර්තු මස සම්මත වී නොවැම්බර මස සිට ක්‍රියාත්මක විය. මෙය ඉදිරිපත් කිරීමටහේතු වූ සාධක 2 ක් ඇත. ඒවා නම්, විවිධ දේශපාලන නායකයින්ගේ අවශ්‍යතා මත නියම

වෘත්තීය පදනමක් අනුගමනය නොකර බිජිවන වෘත්තීය සංගම් නියම සංවිධානයක් හා ක්‍රමවත් සැලැස්මකට අනුව ආරම්භකිරීම හා වෘත්තීය සම්තිවල කටයුතු පාලනය කිරීමයි (Kottawatta, 2007a).

මෙම පනතෙහි මූලික අරමුණ වනුයේ වෘත්තීය සම්ති ලියාපදිංචි කිරීම හා පාලනය කිරීමයි. වෘත්තීය සම්ති ලියාපදිංචි කිරීමෙන් බලාපොරාත්තු වනුයේ ඒවා රජයේ අධික්ෂණයට ලක් කිරීමෙන් ඒවා නිසි ලෙස පවත්වාගෙන යාමට මාර්ගය සැලසීමත්, ලියාපදිංචි නොකළ වෘත්තීය සමාගමවලට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබාදීමත්ය.

වෘත්තීය සම්ති ලියාපදිංචි කිරීමට අනිවාර්යයෙන්ම සපුරාලය යුතු කරුණු කිහිපයක් ඇත. වෘත්තීය සම්ති ආයුර් පනතෙහි අංක 08 දරණ වගන්තියෙහි දක්වා ඇති පරිදි සැම වෘත්තීය සම්තියක්ම ආරම්භක දිනයේ සිට තුන් මසක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය.

ලියාපදිංචි කිරීමට අඟල වූ අයදුම්පත අවම වගයෙන් පුද්ගලයන් 07 දෙනෙකු විසින් අත්සන් කළ යුතුය. එහිදී ඔවුන්ගේ නම, ලියාපදිංචි ලිපිනය සහ වෘත්තීය සඳහන් කළ යුතුය. තවද වෘත්තීය සම්තියෙහි නම, ලිපිනය සහ ප්‍රධාන කාර්යාලය සඳහන් කළ යුතුය. එමෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නම, වයස, ලිපිනය, වෘත්තීය සහ ඔවුන් දරනු ලබන තනතුරු සඳහන් කළ යුතුය.

තවද වෘත්තීය සම්තියක් ලියාපදිංචි කිරීම සඳහා අවම වගයෙන් කාර්ය මණ්ඩල සාමාජියින් හරි අඩක් හෝ ත්‍රියාකාරීව වෘත්තීයෙහි නියැලීම හෝ සම්බන්ධ වීම සිදුකළ යුතුය.

රජයේ සාමාජිකයන්ට විශේෂයෙන් බලපාන කරුණු 1948 සංගේධිත පනතෙහි වගන්ති අංක 15 හි දක්වා ඇත. එනම් පහත සඳහන් වෘත්තීයන්හි යෙදෙන පුද්ගලයන්ට, අධිකරණ සාමාජිකයන්ට, හමුදා නිලධාරීන්ට හා පොලිස් නිලධාරීන්ට වෘත්තීය සමාගම් පිහිටුවීමට නොහැක.

එමෙන්ම රාජ්‍ය සේවකයන්ට බලපාන පරිදි කොන්දේසි කිහිපයක්ද පත්වා ඇත. ඒවා නම අනෙකුත් වෘත්තීය සමාගම් සමඟ ඒකාබද්ධ වීම, දේශපාලන අරමුණු සහිතව ත්‍රියා කිරීම, දේශපාලන අරමුදල් එකතු කිරීම හා පිටතින් නිලධාරීන් පත් කර ගැනීම සීමා සහිත වේ.

5. සේවකයන් වෘත්තීය සම්ති වගයෙන් එක්සත් වනුයේ ඇයි?

මිපාත (2011) දක්වා ඇති පරිදි කළමනාකාරීත්වය විසින් හෝ සේවා යෝජකයින් විසින් සේවකයන්ගේ ග්‍රුමය සුරාකනු ලබන්නේ නම වෘත්තීය සම්ති වගයෙන් සේවකයේ එක්සත් වීමට පෙළමෙනි. රැකියා පරිසරය, රැකියා පරිසරය පිළිබඳ සේවකයින්ගේ තෘප්තිය හා සේවකයින්ට කරනු ලබන ගෙවීම පිළිබඳව කළමනාකාරීත්වය වගකිව යුතුය. වෘත්තීය සම්තියක් නොමැති ආයතනයක සේවාදායකයේ වෘත්තීය සම්තියක් ඇතිකොට එයට බැඳීමට තීරණය කරනුයේ රැකියාව පිළිබඳව ඇති අත්ථීය නිසාය (මිපාත, 2011). මිපාත (2011) සඳහන් කළ පරිදි රැකියාවෙහි අත්ථීය ඇතිවීමට හේතු ලෙස, සේවකයා අපේක්ෂා කරන අයුරින් වේතන, විවේක කාලය, වැඩ කිරීමේ හෝතික පරිසරයක් මිහුට නොලැබේ නම් ඔහු අත්ථීමත් වෙයි.

තවද දුර්වල හා අසාධාරණ සේවක කළමනාකරණ ප්‍රතිපත්ති හා ත්‍රියාපටිපාටි, ආයතනයට බැඳීමේදී යථා තත්ත්වයට වඩා රැකියාව උසස් කොට පෙන්වීම, දුර්වල රැකියා නිර්මාණය, දුර්වල රැකියා පැවරීම, දුර්වල දෙනිනික පරිපාලනය, අසාධාරණ පක්ෂපාති හා දැඩි සුපරීක්ෂණය, ඒකිය මාර්ග සන්නිවේදනය සහ සේවක දුක්ගැනවිලි නොපළකා හැරීම යනාදී විවිධ දුර්වල කළමනාකරණ තත්ත්වයන් නිසා රැකියාව සේවකයාට අත්ථීතිකර වේ (මිපාත, 2011). ප්‍රථමයෙන්, සේවකයා විසින් අත්ථීයට පත්වීමට හේතු වූ සාධක තත්ත්ව ඉවත්කර ගැනීම සඳහා තමාට ඇති ප්‍රශ්න හා දුක්ගැනවිලි කළමනාකාරීත්වයට ඉදිරිපත් කරයි. මෙම ප්‍රයන්තය සාර්ථක හෝ අසාර්ථක වීමට කරුණු දෙකක් බලපායි (මිපාත, 2011).

1. රැකියාවෙහි අත්‍යවශ්‍යතාවය

සේවකයා විසින් ඉටුකරන්නේ ඉතාමත් වැදගත් රැකියාවක් නම් අන් අයගේ සහයෝගය තොමැතිව තමාගේ ප්‍රශ්න ඉදිරිපත් කොට විසඳුම් ලබා ගැනීමට සේවකයාට පූර්විත.


2. විභිජ්ටේන්ටය

සේවකයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු යොදා ගැනීමට කොතරම් දුෂ්කරතාවයක් ඇදිද යන්නයි. යම් රකියාවක් ඉටුකරන සේවකයෙකු ඉහළම සුදුසුකම් ලත් අයෙකු නම් හා ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු යොදා ගැනීම දුෂ්කර තම් මෙවැනි පුද්ගලයෙකුට තම ඉල්ලීම් දිනා ගැනීමට කළ හැකි බලපෑම ඉතා ප්‍රබලය. ඇලානා සැමුවල් (2013) සඳහන් කළ පරිදි කැලීගෝනියාවේ වෘත්තිය සම්ති සාමාජිකත්වය ඉහළ යාමට අඩු ආදායම් ලැබී සේවකයන්ගේ දායකත්වය වැඩිය.

ඩිපාත (2011) දක්වා ඇති පරිදි සේවකයින් වැඩි දෙනෙකු ඉටුකරන රැකියා සම්බන්ධයෙන් අනුවරුතාව සහ විශිෂ්ටත්වය අඩු මට්ටමක පවතිනු ලැබේ. මෙවැනි සේවකයු හට තනිව ක්‍රියාක්රීමෙන් අනුප්තිමත් සාධකවලට විසඳුම් ලබාගත නොහැකි වනු ඇත. මෙහි ප්‍රතිඵලයක් වගයෙන් සාමූහිකව සේවකයන් වැඩි දෙනෙකු හෝ සියලුලම හෝ එකතු වී සාමූහික හඩක් තැගීමේ අවශ්‍යතාව මතුවෙයි. මෙම සාමූහික හඩ නොසලකා හැරීමට කළමණකරිත්වයට නොහැක (ඩිපාත, 2011). ඇලානා සැමුවල් (2013) සඳහන් කළ පරිදි කැලීලෙන්තියාවේ වෘත්තීය සම්ති සාමාජිකත්වය ඉහළ යාමට අඩු ආදායම් ලාංඩා සේවකයන්ගේ දායකත්වය වැඩිය.

ශ්‍රී ලංකාවේ වෘත්තිය සම්ඩි ආදා පනතට අනුව සාමාජිකයන් 07 දෙනෙක් අත්සන් තබන ලද ඉල්ලුම් පත්‍රයක් කමිකරු කොමිසාරිස් වෙත ඉදිරිපත් කොට සේවක පිරිසකට වෘත්තිය සම්ඩියක් පිහිටුවා ගත හැකි අතර මෙම සම්ඩි පිහිටුවා තෙමසක් තුළදී එය ලියාපදිංචි කළ යුතුය (මිපාත, 2011). සේවකයන් එක්සත් වීමට තිරණය කිරීම රුපසටහන් අංක 01 මගින් වඩාත් පැහැදිලි කළ හැක.

రైతవరణం నుండి ప్రాచీన విషయాల కుటుంబమే అందుల్లో ఉన్నాయి.



මුලාක්‍ය: ඩිපාත, එච්. එච්. ඩී. ඩීන්. හි., (2011), සේවා මණ්ඩල කළමනාකරණය

6. වෘත්තීය සම්බන්ධ ව්‍යාපාරය තුළින් සිද්ධවන බැංසැම

වෘත්තීය සම්ති ව්‍යාපාරය තුළින් ආයතනයට වාසිදායක මෙන්ම අවාසිදායක තත්ත්වයන් ඇතිවිය හැක. මෙහිදී මෙම වෘත්තීය සම්ති හරහා ආයතනයේ කළමනාකරණයට සිදුවන බලපෑම විස්තර කර ඇත.

6.1 වෘත්තීය සම්ති තුළින් සිදුවන වාසිදායක බලපෑම

1. වෘත්තීය සම්ති හරහා සේවකයන් නියෝගතය කිරීම.

ආයතනයක් යනු සේවකයන් සම්බන්ධයකින් සැයුම්ලත් සංවිධානයකි. මෙහිදී ආයතනයේ කළමනාකරණයට සම්ස්ත සේවකයන් සමග පුද්ගලික වශයෙන් සම්බන්ධතා පැවැත්වීම අසිරි කාර්යයකි. එවැනි අවස්ථාවක වෘත්තීය සම්ති හරහා සේවයන් හා කළමනාකරණ අතර පවත්වන දුරස්ථාවය අවම කිරීමට කටයුතු කරනු ලබයි (Opatha, 2009). Ethical trade initiative website (2010) දක්වන පරිදි සේවකයන් හා අයිතිකරුවන් අතර සම්භාපන යාන්ත්‍රණයක් ලෙස වෘත්තීය සම්ති ක්‍රියාකරන බැවින් ඒ තුළින් විශ්වසනීයත්වය මෙන්ම දැඩි බැඳීමක් ගොඩනාවා ගැනීමට හැකිවේ.

2. Opatha (2009) දක්වන පරිදි වෘත්තීය සම්ති ව්‍යාපාරය හරහා සේවකයන් මූහුණදෙනු ලබන ප්‍රකාශන නොවූ දුක්ගැනවිලි හඳුනාගත හැකිය .

3. වෘත්තීය සම්ති ව්‍යාපාරය සතු මූලික අරමුණක් වනුයේ තම සේවකයන්ගේ සුහසාධනය උසස් මට්ටමක පවත්වා ගැනීමයි. එබැවින් වෘත්තීය සම්ති ව්‍යාපාරය තුළින් සේවකයන් වැඩ පරිසරය තුළ මූහුණදෙනු ලබන අනතුරුදායක තත්ත්වයන් හඳුනාගත හැක. ඒ තුළින් කළමනාකරණයට සේවකයන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරීවේ (Opatha, 2009). වෘත්තීය සම්ති තුළින් සේවක සුහ සාධනය ඉහළ නැංවීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලැබේ (Donado සහ Walde, 2010).

4. වෘත්තීය සම්ති ව්‍යාපාරය තුළින් කළමනාකරණය හා සේවකයන් අතර මතා සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම. මේ තුළින් ව්‍යාපාර ආයතනයට සේවකයන්ගේ අවශ්‍යතා හා ගැටළුකාරී තත්ත්වයන් හඳුනාගත හැක (Opatha, 2009).

5. ආයතනයේ සමස්ත එලදායිතාවය වර්ධනය කිරීම සඳහා වෘත්තීය සම්ති ව්‍යාපාරය තුළින් බලපෑම් සිදු කිරීම. එනම් වෘත්තීය සම්ති සංගමය හරහා සේවකයන් තුළ කළමනාකරණය පිළිබඳ විශ්වසනීයත්වයක් ගොඩනාගා ගැනීමට මෙන්ම මලුන්ගේ උපරිම දායකත්වයක් ලබා ගැනීම තුළින් එලදායි සේවක පිරිසක් බිජි කිරීමට හැකියාව ලැබේ (Urizar සහ Lee, 2003).

6. වෘත්තීය සම්ති ව්‍යාපාරය හරහා කළමනාකරණයේ මානව සම්පත් පරිවය විධිමත් ලෙස මෙන්ම නීත්‍යානුකූලව සිදුවන බවට සහතික වීම (Opatha, 2009). එමෙන්ම වෘත්තීය සම්ති තුළින් වඩා එලදායි තීරණ ගැනීමට දායක වීම. වෘත්තීය සම්ති සාමාජිකයන් තුළ විවිධ වූ දාෂ්ටිකෝණයන්, කරමාන්තයන් පිළිබඳ දැනම, පලපුරුදේ තුළින් සාර්ථක කළමනාකරණ තීරණ ගැනීමට දායකත්වය ලබා දීම (Ethical trade initiative website, 2010).

7. Opatha (2009) දක්වන පරිදි වෘත්තීය සම්ති ව්‍යාපාරය තුළින් ආයතනයේ සේවකයන් තුළ මතා හැයිරීමක් මෙන්ම විනයක් පවත්වා ගැනීමට උපකාරී වීම. එනම් සේවකයන් තුළ පවතින ගැටළුකාරී තත්ත්වයක් කළමනාකරණය සමග සාමාජිකයන්ගේ ගිවිසුමක් හරහා සාමකාමීව විසඳාගැනීමට වෘත්තීය සම්ති තුළින් අවකාශය උදාකර ලීම.

8. වෘත්තීය සම්ති ව්‍යාපාර හා කළමනාකරණයේ සාමූහික ප්‍රයත්නයන් තුළින් සේවකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීම. එනම් වෘත්තීය සම්ති ව්‍යාපාරය සතු මූලික අරමුණක් වනුයේ තම සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. මෙම අරමුණ කළමනාකරණයේ ද මූලික අප්ස්‍යාව වේ. එබැවින් මෙම පාර්ශවයන් දෙපිරිසම එක්වී කටයුතු කිරීම තුළින් මෙම අරමුණ ලාභ කර ගත හැකි වේ (Opatha, 2009).

6.2. වෘත්තීය සම්ති ව්‍යාපාරය ක්‍රියාත්මක බලපෑම්.

1. වෘත්තීය සම්ති ව්‍යාපාරය ක්‍රියාත්මක ආයතනයේ කඩිනම් තීරණ ගැනීමේ ක්‍රියාවලියට මෙන්ම ආයතනික ව්‍යුහයේ සිදුවන වෙතස්වීම් සඳහා අනිසි ලෙස බලපෑම් සිදු කිරීම (Opatha, 2009). එබැවින් ආයතනයේ නමුෂ ප්‍රතිපත්තින්, ව්‍යුහයන් කෙරෙහි වෘත්තීය සම්ති බලපෑම් සිදු කිරීම (Verma, 2005).

2. Opatha (2009) දක්වන පරිදි ආයතනය ක්‍රියාත්මක වෘත්තීය සම්ති කිහිපයක් ක්‍රියාත්මක වීමෙදී, යම් සේවා සම්බන්ධ කරුණක් පිළිබඳ පොදු එකතාවයකට පැමිණීමේ අපහසුතාවයක් ඇතිවිය හැක .

3. ආයතනය ක්‍රියාත්මක සම්ති ව්‍යාපාරයේ බලය ඉහළ මට්ටමක පවතින්නේ නම් ඔවුන් ඒ හරහා අසාධාරණ ඉල්ලීම් කළමනාකරණය වෙත යොමු කිරීම (Opatha, 2009). Economicshelp website (2007) දක්වන පරිදි වෘත්තීය සම්ති ව්‍යාපාරය තොයෙක් විට තම සාමාජිකයින්ගේ සුහසාධනය පිළිබඳ පමණක් වැඩි අවධානයක් යොමු කරන අතර ගුම් වෙළඳපල මෙන්ම ව්‍යාපාරය මූහුණදෙනු ලබන දුෂ්කරණතාවයන් කෙරෙහි සැලකිල්ලක් තොදක්වයි. එබැවින් වෘත්තීය සම්ති ක්‍රියාත්මක උග්‍රීති උග්‍රීතිවිය හැක.

4. වෘත්තීය සම්ති ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය අරගල හරහා ආයතනයේ සම්පත් නාස්තිය දේපලවලට හානි සිදුකිරීම මෙන්ම කිරීතිනාමය පළදුවීම හරහා ආයතනයේ සමස්ත නිෂ්පාදන එලදායීතාවයට අවසානයක් ලෙස බලපෑම් සිදු කිරීම (Opatha, 2009). Business-finance website සඳහන් පරිදි වෘත්තීය සම්ති සංවිධානය කරනු ලබන වෘත්තීය අරගල හරහා ආයතනයේ විකුණුම් මෙන්ම තීපුයුම අඩු කිරීමට බලපෑම් කරනු ලබන අතර අවසානයේදී ඒ ක්‍රියාත්මක ඇතිවිය හැක.

7. වර්තමාන වෘත්තීය සම්ති ව්‍යාපාරයේ නව ප්‍රවණතා

කම්කරු අරගලවල ප්‍රතිඵලයක් වශයෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ වෘත්තීය සම්ති ව්‍යාපාරය අදවාන විට බොහෝ ක්ෂේත්‍ර පුරා ව්‍යාප්ත වෙමින් පවතියි. ප්‍රවත්පත් කළාවේදී එස්. සී. විරසිංහ මහතා සමග 2014 මැයි මස 20 දින සිදුකළ සම්මුඛ සකච්ඡාවේදී ප්‍රකාශ කළ පරිදි අතිතයේ දී ප්‍රධාන වශයෙන් වතු කම්කරුවන්, වරාය සේවකයින්, රෙදී මෝල් සේවකයින්, බස් සමාගම් සේවකයින්, ආදි පිරිස් නියෝජනය කරමින් වෘත්තීය සම්ති බිජිවුණ ද වර්තමානයේ දී වෙවදා වෘත්තීය, ගුරු වෘත්තීය, හේද සේවය ආදි වෘත්තීන් නියෝජනය කිරීම සඳහා ද වෘත්තීය සම්ති බිජි වී ඇත. මෙසේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සම්ති බිජිවුණ ද සමස්ථයක් ලෙස ගත්කළ ඇතැම් වෘත්තීය සම්ති තම ඉල්ලීම් දිනාගැනීම උදෙසා ක්‍රියාකාරීව කටයුතු කරන බවක් දක්නට ලැබෙන අතර ඇතැම් වෘත්තීය සම්ති මන්දාගාමී ස්වභාවයකින් කටයුතු කරන බවක් දක්නට ලැබේ (කුමාර, 2008). මෙවතින් තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වශයෙන් වෘත්තීය සම්ති දේශපාලනීකරණය වීම දක්වීය හැකි අතර එය වර්තමාන වෘත්තීය සම්ති ව්‍යාපාරයේ නව ප්‍රවණතාවක් ලෙස ද දක්වීය හැක.

අතිතයේ දී බොහෝ අවස්ථාවල සමාජවාදී දේශපාලනයක් මත පදනම් වූ දේශපාලයියින් විසින් වෘත්තීය සම්ති මෙහෙය වූ අතර වර්තමානය වන විට සමාජවාදී මෙන්ම දෙපාලනයක් අනුගමනය කරන දේශපාලන පක්ෂ විසින් ද වෘත්තීය සම්ති පවත්වාගෙන යාම දැකිය හැකි බව Kumara (2008) දක්වා ඇත.

Kottawatta (2008) ට අනුව වෘත්තීකයන් සතු අඩු දැනුම, නායකත්ව කුසලතා තොනිලීම, සංවිධානය වීම් තොහැකියාව, නායකත්වය යන සංකල්පය වැරදි අයුරින් සංජානනය කිරීම, යටත් විෂ්තර හාවය කෙරේ පැවති විරෝධතාව ආදි සාධක හේතු කොටගෙන වෘත්තීය සම්තිවල බලය දෙවන පාර්ශවයක් එනම දේශපාලයන් වෙත විතැන් වී ඇති බව, වර්තමාන වෘත්තය සම්ති ව්‍යාපාර

අධ්‍යයනය කිරීමේදී හෙළි වී ඇත. පූවත්පත් කළාවේදී එස්. සී. විරසිංහ මහතා සමග 2014 මැයි මස 20 දින සිදුකළ සම්මුඛ සකච්ඡාවේදී විස්තර කළ පරිදි එස් වීමට බලපා ඇති අනෙක් ප්‍රධාන සාධකය වනුයේ බලය ඇති පාර්ශවය ලබා තම පොද්ගලික අභිප්‍රායන් සාක්ෂ්‍යාත් කරවාගැනීම යන ආකල්පය වැඩකරන ජනතාව තුළ මූල් බැස්ගෙන තිබේමය. මෙම ආකල්පය හා පුද්ගලයන් තුළ පවත්නා පොද්ගලික දේශපාලන මතවාදයන් යන සාණා දෙකෙහිම එකතුවක ප්‍රතිඵලයක් වශයෙන් එකම වෘත්තීයක් තුළ විවිධ වෘත්තීය සම්ති ආරම්භවීම දැකිය හැක. එයද ශ්‍රී ලංකාවේ වෘත්තීය සම්ති ව්‍යාපාරයේ නව ප්‍රවණතාවක් වශයෙන් දැක්වීය හැක. මෙවත් වාතාවරණයක් තුළ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම අමතක කොට විවිධ දේශපාලන පක්ෂයන්හි නායකත්වයන් මතුකර දක්වමින් ඔවුනට ජයග්‍රහණය පතමින් මැයි දිනය සැමරීම මගින්, වෘත්තීය සම්ති කෙතරම් දේශපාලනීයකරණයට ලක්වී ඇත්දිය යන්න වටහාගත හැක.

පූවත්පත් කළාවේදී එස්. සී. විරසිංහ මහතා සමග 2014 මැයි මස 20 දින සිදුකළ සම්මුඛ සකච්ඡාවේදී විස්තර කළ පරිදි එකම වෘත්තීයක් තුළ විවිධ මතවාදයන් දරන වෘත්තීය සම්ති ඇතිවීම මගින් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් උද්ගතවීම දැකිය හැකි අතර මුවන් පොදු මතයකට පැමිණ තම වෘත්තීය අයිතින් දිනාගැනීම පසේකලා තම පොද්ගලික අරමුණු ඉටුකරවා ගැනීමට උත්සාහ දැරීම හේතුකොට ගෙන ඔවුනොවුන් අතර මතවාද, ගැටුම් ඇතිවීමත් සමග වැඩකරන ජනයා තුළ වෘත්තීය සම්ති කෙරේ සාණාත්මක ආකල්ප ඇතිවී තිබීම ද වර්තමානයේ දක්නට ලැබේය හැක. එස්ම වෘත්තීය සම්ති ක්‍රියාවන් සඳාවාරාත්මක නොවන අයුරින් සිදුකරගෙන යාමද වර්තමානයේ වෘත්තීය සම්ති ව්‍යාපාරයේ ප්‍රවණතාවයක් වශයෙන් සැළකිය හැක. එනම් මහජනතාව පීඩාවට පත්කරමින් තම ඉල්ලීම දිනාගැනීමට කටයුතු කරන ආකාරය දැකගත හැකි අතර තවද වෘත්තීය සම්ති ව්‍යාපාරය කෙරේ රජය ගෙනයනු ලබන මර්ධනකාරී ප්‍රතිපත්ති හේතුකොට ගෙන එක් ක්ෂේත්‍රයක වෘත්තීය සම්ති ක්‍රියාවන්ට අනෙකුන් ක්ෂේත්‍රවල වෘත්තීය සම්තින් ද සහය දැක්වීම දැකිය හැක. එමත්ම මෙහිදී පවත්නා රජය පොදු එදිරිවාදී පාර්ශවය ලෙස සළකා අනෙකුත් වෘත්තීය සම්ති රෝ එරෙහිව එකතුවීම දැකිය හැකි අතර එවාද වෘත්තීය සම්ති ව්‍යාපාරයේ නව ප්‍රවණතා වශයෙන් සැළකිය හැක.

8. සාරාංශය

අතීතයේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ වෘත්තීය සම්ති විකාශය දෙස බලන කළ පෙනීයන ප්‍රධාන කරුණ වන්නේ වෘත්තීය සම්ති ක්ම ක්මයෙන් දේශපාලනීකරණයට ලක්වීමය. එනම් දේශපාලන පක්ෂ විසින් වෘත්තීය සම්ති සඳහා නායකත්වය ලබා දී තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමයි. එහි අතුරු ප්‍රතිඵල වශයෙන් වෘත්තීය සම්තිවලට තම සැබැඳු අරමුණු ඉටුකරගැනීමට නොහැකි වීම, බහු වෘත්තීය සම්තිකරණය ඇතිවීම, සාමූහික ගිවිසුම් වලට එළඹීමට පසුබැඳුමක් දැක්වීම හා සඳාවාරාත්මක නොවන වෘත්තීය අරගලවල තිරත වීමට පෙළඹීම දැක්වීය හැක. එවත් වාතාවරණයක් තුළ වෘත්තීය සම්ති කෙරෙහි පොදු ජනය හා කළමනාකරණය තුළ සාණාත්මක ආකල්පයක් වර්ධනය වී ඇත

ආක්‍රිත ග්‍රන්ථ

1. Anon. (2010), Country Report on the Trade Union Situation in Sri Lanka.
2. Business Dictionary. (2014), trade union. [Online] Available from: www.businessdictionary.com/definition/trade-union.html. [Accessed: 27th June 2012].
3. Business-finance, ‘What Are The Advantages And Disadvantages Of Trade Unions?’, [online], Available from: [http://business-finance.blurtit.com/455734/what-are-the-advantages-and-disadvantages-of-trade-union.\[Access: 24th June 2014\].](http://business-finance.blurtit.com/455734/what-are-the-advantages-and-disadvantages-of-trade-union.[Access: 24th June 2014].)
4. Country Report on the Trade Union Situation in Sri Lanka, Sri Lanka Office: No.4, Adams Avenue, Colombo 4, Sri Lanka. Phone: 94 1 502 710, Fax: 94 1 502727, e-mail: office@fessrilanka.org, Website: <http://www.fessrilanka.org>
5. Donado, A, and Walde, K. (2010), ‘How Trade Unions Increase Welfare’, JEL codes: J 51, J 81, viewed 24 June, 2014, <http://wiwi.uni-mainz.de/Papers/Discussion_Paper_1010.pdf>.
6. Economicshelp, (2007), ‘advantages-and-disadvantages-of-trades’,[online] Available from <http://econ.economicshelp.org/2007/04/advantages-and-disadvantages-of-trades.html>. [Accessed: 24th June 2014].

7. Ethical trade initiatives, (2010), Working with trade unions to improve homeworkers' conditions: Benefits for retailers and suppliers.[online] Available from: <http://www.ethicaltrade.org/sites/default/files/resources/Working%20with%20trade%20unions.pdf> [Access: 24th June2014].
8. Kottawatta, KHH (2007a). Sri Lankan Labour Management Relationship Practices upto 1956, Author, Colombo.
9. Kottawatta, KHH (2007b). Sri Lankan Labour Management Relationship Practices from 1956, Author, Colombo.
10. Kottawatta, KHH (2008). Review about the Sri Lankan Trade Union Leaders, Author, Colombo.
11. Kumara, KHH. (2008). Kamkaruwani Ekwaue: Review of Sri Lankan Trade Union Movement, Author, Colombo.
12. Muhammad, T. K. (2010), Role of labour union beyond collective bargaining, Far East Journal of Psychology and Business, Vol. 1, No.1, pp. 79'
13. Opatha, H. H. D. N. P. (2009), Human Resource Management. Colombo: Author
14. Prasadini, N. G. and Gayani, V. H. (2012), 'Determinants of Union Participation of Public Sector Organizations in Sri Lanka', Sri Lankan Journal of Human Resource Management, Vol.3, No.1, pp. 19-20
15. Semuels, A. (2013), Why unions growing in California, Los Angelees Times, viewed 15 June 2014, <<http://articles.latimes.com/keyword/unions>>
16. Taher, M. A. (1999), Politicization of Trade Unions: Issues and Challenges in Bangladesh Perspective, Indian Journal of Industrial Relations, Vol. 34, No. 4, pp. 403-420.
17. toubol, j, & JENSEN, C. S. (2007), Why do people join trade unions: The impact of workplace union density on union recruitment
18. Urizar, C. and Lee, S. (2003), 'The Effects of Unions on Productivity: Evidence from Large Coffee Producers in Guatemala', Inter-American Development Bank 1300 New York Avenue, N.W.Washington, DC 20577, viewed 24 June, 2014, <<http://www.123helpme.com/impact-of-trade-unions-on-productivity-view.asp?id=166493>>.
19. Verma, A. (2005), 'What Do Unions Do to the Workplace? Union Impact on Management and HRM Policies', Forthcoming in the Journal of Labor Research, viewed 24 June, 2014,<<http://www.wallnetwork.ca/resources/Verma.UnionImpactOnHRM.JLR2005.pdf>
20. www.britannica.com/EBchecked/topic/1357701/trade-union
21. www.businessdictionary.com/definition/trade-union.html
22. වැලිවිට, ආර් සහ අබේකේන්, ආර්. ජේ. එන්. (1962), වෘත්තීය සංගම් ව්‍යාපාරය: බ්‍රිතාන්‍ය හා ලංකාව, සීමා සහිත ඇමුව්.ඩී.ගුණසේන හා සමාගම, කොළඹ.
23. ඔපාත, එච්. එච්. එන්. පී. (2011), සේවා මණ්ඩල කළමනාකරණය.
24. විරසිංහ, එස්. සී. (2014), වර්තමාන වෘත්තීය සම්බ්‍රූහාරයේ නව ප්‍රවෘත්තා. [සම්මුඛ සාකච්ඡා]. 2014 මැයි 20.



අමාලිකා රංජිත්තුම්භි



රංජිතා විජයක්මාරි



සාමිකා ප්‍රහාර්ධිනි



අසින්කා මධුභාමිති



දහානි තිවන්තිකා